

කලවාන ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කලවාන ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කලවාන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉදිකිරීම් කර්මාන්ත 05ක වටිනාකම රු.76,607 ක් වැඩියෙන් ප්‍රාග්ධනිත කර තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන්කර නොතිබුණි.	අතපසු වීමකින් මඟ හැරී ඇති බව.	ගෙවිය යුතු වියදම් සඳහා නිවැරදිව වෙන්කිරීම් කළ යුතුය.
(ඇ) 2024 දෙසැම්බර් 31 දිනට පැවති ආයුර්වේද ඖෂධ තොගය රු.215,260 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	තොගය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) 2024 දෙසැම්බර් 31 දිනට පැවති රු.1,071,746 ක් වටිනා පොදු හා විදුලි ගබඩා තොග ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	තොග ශේෂ නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු උසාවි දඩ ආදායම රු.272,250 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඊ) ඉදිරි වර්ෂය සඳහා වාහන රක්ෂණය වෙනුවෙන් ගෙවන ලද රු.272,292 ක් සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේදී මෙවැනි වැරදි සිදු නොවීමට කටයුතු කරන බව.	ඉදිරියට ගෙවීම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 13කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.36,810,930 ක වෙනසක් පැවතුණි.	පසුගිය වර්ෂ කිහිපයක වෙනස්කම් මේ වන විට හඳුනාගෙන ඇති අතර, එම වෙනස්කම් 2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.10,445,855 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,358,683 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	3,339,895	3,525,394	3,901,235	3,055,790	3,463,645	3,570,625	3,268,829	3,643,614
කුලී	11,547,930	11,514,259	11,086,785	15,033,176	8,232,800	8,271,682	6,831,959	14,205,431
බලපත්‍ර ගාස්තු	982,860	940,595	940,595	-	1,011,500	1,089,635	1,089,635	-
වෙනත් ආදායම්	<u>5,366,000</u>	<u>5,966,132</u>	<u>6,997,052</u>	<u>-</u>	<u>3,875,400</u>	<u>4,546,226</u>	<u>4,534,314</u>	<u>-</u>
	<u>21,236,685</u>	<u>21,946,380</u>	<u>22,925,667</u>	<u>18,088,966</u>	<u>16,583,345</u>	<u>17,478,168</u>	<u>15,724,737</u>	<u>17,849,045</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති රු.1,189,934 ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.563,788 ක් වූ වරිපනම් ඒකක 53 ක් ඇතුළත් වී තිබුණි.	දේපළ තහනම් කිරීමේ වැඩසටහනක් සිදු කර හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් රැස් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2021 වර්ෂයේදී හඳුනාගත් ප්‍රදේශ 04 ක් දියුණු ගම් ප්‍රදේශ ලෙස නම් කිරීම සුදුසු බව සභාව තීරණය කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ප්‍රදේශවලින් වරිපනම් බදු අය කිරීමට අදාළ කටයුතු සම්පූර්ණ කර නොතිබුණි.	පවතින අඩුපාඩු නිවැරදි කරගෙන කඩිනමින් වරිපනම් අය කර ගැනීමට කටයුතු කරන බව.	වරිපනම් බදු අය කිරීමට අදාළ කටයුතු කාර්යක්ෂම කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.292,257 ක් වූ හිඟ අක්කර බදු ශේෂය තුළ වසර 03කට වඩා වැඩි කාලයක සිට පැවැත එන ඒකක 341 කින් අයවිය යුතු රු.285,864 ක් ඇතුළත් වී තිබුණි.	අදාළ හිඟය කඩිනමින් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් රැස් කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.127,132,126 ක් වූ ජංගම නොවන වත්කම් ගිණුම් විෂයයන් 04 කට අදාළ වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කර නොතිබුණි.	ලේඛන යාවත්කාලීන කර පවත්වා ගෙන යාමට මේවන විට කටයුතු කරමින් පවතින බව.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පහළවකන්ද ප්‍රදේශයේ පිහිටි පාලින්දගොඩ සුසාන භූමිය සඳහා අක්කරයක බිම් කොටසක් 1997 දෙසැම්බර් 01 දිනැති තැගි ඔප්පුවක් මගින් කලවාන ප්‍රාදේශීය සභාවට ලැබී තිබුණද, එම ඉඩමේ පවරා ගැනීමේ කටයුතු අවසන් කර නොතිබුණි. තවද, එහි අනවසරයෙන් පදිංචි වී සිටින තිදෙනෙකු වෙත 2022 ජුනි මාසයේදී අස් කිරීමේ දැන්වීම් නිකුත් කර තිබුණද, 2025 අප්‍රේල් වන විටත් ඔවුන් එම ඉඩමෙන් ඉවත්ව ගොස් නොතිබුණි.	ඉදිරියේදී මැනුම් කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බව.	ඉඩමේ පවරා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු අතර අනවසරයෙන් පදිංචිකරුවන් ඉඩමෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) පෙර ගෙවුම් මුදල් (Key Money) ගෙවා අවසන්ව වසර 03 ත් 05 ත් අතර කාලයක් ඉක්මවූ කඩ කාමර 23 ක් 2025 මැයි වන විටත් කඩහිමියන් වෙත ලබාදීමට කටයුතු කර නොතිබුණි.	කඩහිමියන් වෙත කඩකාමර ලබා දීමට පියවර ගන්නා බව.	අදාළ කඩකාමර කඩහිමියන් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් ඉඩම් 33 ක හා සුසාන භූමි 10 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණු අතර, එයින් ඉඩම් හා සුසාන භූමි 40 ක ආරක්ෂිත වැටවල් ගසා ආරක්ෂාව තහවුරු කිරීමට ද කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අදියර වශයෙන් හෝ පළාත් සභාව මගින් යම් ප්‍රතිපාදනයක් ලබා ගනිමින් හෝ එම කාර්යය ඉටු කිරීමට පියවර ගන්නා බව.	සභාවට අයත් ඉඩම් හා සුසාන භූමිවල අයිතිය පවරා ගැනීමටත් ඒවායේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් කටයුතු කළ යුතුය.

- | | | |
|---|--|---|
| <p>(ආ) ප්‍රමාණය හෙක්ටයාර 0.1871 ක් වූ ඉඩමක් සමන්විත පොදු සුසාන භූමිය සඳහා සභාව වෙත පවරා ගැනීමට 2014 නොවැම්බර් 14 දින මැනුම් කටයුතු සිදුකර තිබුණු අතර, 2023 ජනවාරි 27 දින පාරිසරික නිර්දේශයද ලබාගෙන තිබුණි. එසේ වුවද, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අදාළ භූමිය සභාව වෙත පවරා ගැනීමේ කටයුතු අවසන් කර නොතිබුණි. තවද, එම ඉඩමෙහි ඇති නිවාස 02 කින් බදු මුදල් අය කිරීමට 2022 අගෝස්තු 16 දින තක්සේරුවක් ලබා ගෙන තිබුණද, 2024 දෙසැම්බර් වන විටත් බදු අයකර නොතිබුණි.</p> | <p>ඉඩම සභාව වෙත පවරා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බව හා නිවාස දෙකෙන් බදු මුදල් අය කර ගැනීම සඳහා නිවෙස් හිමියන් වෙත ලිපි මගින් දැනුවත් කර ඇති බව.</p> | <p>ඉඩම සභාව වෙත පවරා ගැනීමට සහ නිවාස දෙකෙන් බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) කසළ කළමනාකරණ කටයුතු වෙනුවෙන් තැගි ඔප්පුවක් මගින් සභාව වෙත ලැබී තිබුණු අක්කරයක භූමි ප්‍රමාණය සභාව වෙත අත්පත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැන්පත් කර තිබුණු රු.50,000 ක මුදල එම කාර්යය ඉටු නොවීම හේතුවෙන් 2024 සැප්තැම්බර් 26 දින ආපසු ලබා දී තිබුණි.</p> | <p>වෙනත් ඉඩමක කොටසක් නොදිරන කසළ වෙන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බැවින් අදාළ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිරතව ක්‍රියාවලියක් සේ සලකා අදාළ තැන්පතු මුදල ලබා ගැනීමට තීරණය කරන ලද බව.</p> | <p>මේ වන විට ගලි වල පවතින ඉඩමේ අයිතිය නිරවුල් කර ගත යුතු අතර කසළ කළමනාකරණ කටයුතු සඳහා සුදුසු භූමියක් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

3.4 වාහන පද්ධතිය කළමනාකරණය

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>(අ) සභාවට අයත් වාහන 05 ක් අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම හේතුවෙන් 2025 අප්‍රේල් වන විට වසර 02 ක් 05 ක් අතර කාලයක් අභාවිතව පැවැතිණි.</p> | <p>මෙම වාහන කුරුවිට සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය වෙත ලබා දීමට පළාත් පාලන කොමසාරිස්ගේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බව.</p> | <p>වාහන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කාලීනව හා විධිමත්ව සිදු කළ යුතුය.</p> |

(ආ) සභාව සතු මාර්ග තලන යන්ත්‍රයක ඇම්පියර් 120 බැටරි 02 ක් අස්ථානගත වී දකුණු පස පැති වීදුරුව බිඳී යාමට අදාළ පරීක්ෂණයේ අවසන් වාර්තාව අනුව සිදුව ඇති අලාභය වූ රු.154,438 ක් බර වාහන ක්‍රියාකරුගෙන්, ලේකම්වරයාගෙන් හා සභාපතිවරයාගෙන් සම සමව අය කිරීමට තීරණය කර තිබුණි. එහෙත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම අලාභය අය කර ගෙන නොතිබුණි.	අවසන් වාර්තාව පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කර ඇති අතර, නිර්දේශයක් ලැබුණු පසු එම අලාභය අය කර ගැනීමට කටයුතු කරන බව.	අලාභය අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
--	---	--

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

තිරසාර සංවර්ධන අරමුණු ලභාකර ගැනීම සඳහා සැලසුම් කර තිබුණු වැඩසටහන් කිසිවක් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වර්ෂයේදී තිරසාර සංවර්ධන අරමුණු සඳහා ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බව.

නිර්දේශය

තිරසාර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය.